



ශ්‍රී ලංකා මහ බැංකුව  
இலங்கை மத்திய வங்கி  
CENTRAL BANK OF SRI LANKA

**සන්නිවේදන දෙපාර්තමේන්තුව**

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව  
දුරකථන අංක: 2477424, 2477423, 2477311  
ෆැක්ස්: 2346257, 2477739  
ඊ-මේල්: [dcommunications@cbsl.lk](mailto:dcommunications@cbsl.lk), [communications@cbsl.lk](mailto:communications@cbsl.lk)  
වෙබ් අඩවිය: [www.cbsl.gov.lk](http://www.cbsl.gov.lk)

# පුවත්පත් නිවේදනය

**නිකුත් කළේ** බැංකු කටයුතු අධ්‍යයන කේන්ද්‍රය  
**දිනය** 2014.09.11

මූල්‍ය ස්ථායීතාවය පිළිබඳ අග්නිදිග ආසියාතික රටවල මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරුන්ගේ පස්වන වාර්ෂික සමුළුව සහ අග්නිදිග ආසියාතික මහ බැංකුවල නියෝජ්‍ය අධිපතිවරුන්ගේ ඉහළ මට්ටමේ සම්මන්ත්‍රණය

“ඇතිවිය හැකි අයහපත් තත්ත්වයන් යටතේ කලාපීය මූල්‍ය ස්ථායීතාවය පවත්වා ගැනීම”

අග්නිදිග ආසියාතික මහබැංකුවල සහයෝගීතාවය ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුවේ සත්කාරකත්වයෙන් යුතුව මූල්‍ය ස්ථායීතාවය පිළිබඳ අග්නිදිග ආසියාතික මහ බැංකුවල නියෝජ්‍ය අධිපතිවරුන්ගේ පස්වන වාර්ෂික වැඩමුළුව සහ අග්නිදිග ආසියාතික මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරුන් සඳහා වූ ඉහළ මට්ටමේ සම්මන්ත්‍රණය 2014 සැප්තැම්බර් මස 11 සහ 12 යන දිනවල පැවැත්වේ.

“ආපදා ශක්‍යතාවයන් මධ්‍යයේ කලාපීය මූල්‍ය ස්ථායීතාව පවත්වා ගැනීම” මෙම පස්වන අග්නිදිග ආසියාතික මහ බැංකු අධිපතිවරුන්ගේ සමුළුවේ තේමාවයි. මෙම ඉහළ මට්ටමේ සමුළුවට මූල්‍ය පද්ධති ස්ථායීතාවය භාර නියෝජ්‍ය අධිපතිවරුන් ඇතුළත්ව නියෝජිතයින් 60 ක් පමණ බෲනායි, දරුසලාම්, කාම්බෝජය, චීන තායිපේ , ඉන්දුනීසියාව, කොරියාව, ලාවෝස් ජනරජය, මැකාචෝ, මැලේසියාව, තේපාලය, පකිස්තානය, පැපුවා නිව්ගිනියා, චීන මහජන සමූහාණ්ඩුව, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ වියට්නාමය යන රටවලින් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම ඉහළ පෙළ සමුළුව තුළින් ආසියා-ශාන්තිකර කලාපයේ මූල්‍ය ස්ථායීතාවය පිළිබඳ කරුණු සම්බන්ධයෙන් අදහස් හා අත්දැකීම් හුවමාරු කර ගැනීමට සහභාගිවන්නන් හට අවස්ථාවක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ක්‍රියාශීලී සැසිවාර සහ මණ්ඩල සාකච්ඡා තුළින් අවධානය යොමු කෙරෙන අනෙකුත් කරුණු අතර ආර්ථික තත්ත්වයන් පිළිබඳ වර්තමාන අදහස් සහ ගෝලීය හා ආසියානු ශාන්තිකර කලාපීය මූල්‍ය ස්ථායීතාවය, ප්‍රධාන වශයෙන් ප්‍රාග්ධන ප්‍රවාහ උච්ඡාවචන සහ පුද්ගලික අංශයේ ප්‍රසාරණය සැලකිල්ලට ගනිමින් ආසියා ශාන්තිකර කලාපයේ ඊළඟ මාස 12 - 18 අතර ඇතිවිය හැකි මූල්‍ය අස්ථායීතා මූලාශ්‍ර, ආසන්න කාලය තුළ විය හැකි අස්ථායීතා හෝ වර්තමාන තත්ත්වය පිළිබඳ තොරතුරු බෙදා හදා ගැනීම තුළින් පැන නැගෙන කැලඹිලිකාර තත්ත්වයන් මත වූ අර්බුද සඳහා කලාපය තුළ සුදානම් විය යුතු යටිතල ව්‍යුහයන්, නෛතික බලයන් හා තීරණ ගැනීමේ ආධිපත්‍ය සහ සාර්ව විචක්ෂණ අවදානම් සහ පාලනයන් සාකච්ඡාවට බඳුන් වේ.

මෙම සම්මන්ත්‍රණයට ආසියාතික සාර්ව ආර්ථික පර්යේෂණ කාර්යාලයෙන්(AMRO), ජාත්‍යන්තර පියවීම් බැංකුවෙන් (BIS) හා අග්නිදිග ආසියාතික මධ්‍යම බැංකු මධ්‍යස්ථානයෙන් සහ කලාපයේ මූල්‍ය අධිකාරීන්ගෙන් විශාරද සම්පත් දායකත්වය සැපයේ.

සම්මන්ත්‍රණයෙන් අනතුරුව මූල්‍ය ස්ථායීතාව කළමනාකරණය පිළිබඳව කලාපීය සහ අග්නිදිග ආසියාතික මධ්‍යම බැංකු කේන්ද්‍රස්ථානයේ මූල්‍ය ස්ථායීතාවය හා අධීක්ෂණය පිළිබඳ අධ්‍යයන සහ පර්යේෂණ කටයුතුවලට අදාළ කරුණු සම්බන්ධයෙන් තවදුරටත් විශේෂ සාකච්ඡා වට කිහිපයක් මූල්‍ය ස්ථායීතාවය සහ අධීක්ෂණය භාරව සිටින අග්නිදිග ආසියාතික මධ්‍යම බැංකු නියෝජ්‍ය අධිපතිවරුන් විසින් පවත්වනු ලැබේ.

